

## අම්පාර නිලගිරි ස්තූපයේ ජත්‍ය භාවිතය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්

උදේශී අරුණසිරි<sup>1</sup>  
ඉනෝර්ස් කොළඹ අධ්‍යාපකයක්<sup>2</sup>

ශ්‍රී ලංකාවේ නැගෙනහිර පාලතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාභුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්ව පිහිටා ඇති නිලගිරි ස්තූපය පුරාණ රෝහණයේ රාජ්‍ය විවාල කාවන්තිස්ස රාජ්‍ය සමයේ එතුමා විසින් නිර්මාණය කරන ලද මහානුග්‍රෑහ ස්තූපය ලෙස පිළිගැනේ. ගිලාලේඛන හා සාහිත්‍ය මූලාශ්‍රය සාධක අනුව අතිතයේ දී මෙම විභාර පරිග්‍රය කුළුබරිය, කළම්බක යන තාමයන්ගෙන් හඳුන්වා ඇත. 2011 වර්ෂයේ සිට 2014 වර්ෂය දක්වා ස්තූප පරිග්‍රයේ සිදුකළ කැණීම මගින් එහි උපරිභාගය සඳහා භාවිත කරන ලද ජත්‍ය 11 සාධක අනාවරණය වී ඇත. මෙරට මුල් කාලීන ස්තූපවල උපරි භාගයේ හර්මිකාව (හතරයේ කොටුව) මත ඔසවන ලද දැනු බිජ කෙළවර ජත්‍යයක් යෙදීම බොද්ධාගමික අදහසක් හා එක්වුතු ස්තූපාංගයක් විය. නිලගිරි ස්තූපයෙන් අනාවරණය වූ ජත්‍ය සංඛ්‍යාව විමසීමේදී එම ජත්‍ය පිහිටුවීමේදී සමානා කුමවේදයට පරිභාහිරව වෙනත් කුමවේදයක් අනුගමනය කළේද? යන පර්යේෂණය ගැවෙච්ච මත මෙම අධ්‍යයනය සිදු කෙරේ.

ස්තූපයේ පළමු පේසාවේ පාමුල සිට මේර් 3 ක් පිටතට විහිදෙන ලෙස වහන්තාකාර ප්‍රදේශයක කැණීම මගින් අනාවරණය වූ ජත්‍ය පර්යේෂණය සඳහා යොදාගනු ලැබේය. එහිදී අනාවරණය වූ ජත්‍යවල විෂ්කම්භය සේ.ම්. 150, ,135, 132, 122, 116, 110, 104, 100, 82, 40 යන ප්‍රමාණ විනිශ්චයක් විය. මුළුක පර්යේෂණවලදී ස්තූපයේ ප්‍රධාන අවධි 4 ක් හඳුනාගන්නා ලද අතර, එහි අවසාන අවධිය ක්‍රි.ව. 4-5 සියවස්වලට අයත් බව තහවුරු කර ඇත. ජත්‍යවල ප්‍රමාණාත්මක හා නිර්මාණ ලක්ෂණ අනුව ස්තූපයේ සැම ඉදිකිරීම් අවධියකම ජත්‍ය භාවිත කර ඇති බව පැහැදිලි වේ.

මුළු ස්තූපයට පසු කාලයේ කක්ෂ්වුක එක් කිරීමේදී ස්තූප ප්‍රමාණයට ගැලපෙන ලෙස ජත්‍ය යොදා ගැනීම මුළුක කුමවේදය විය. නමුත් අවධි 4 ක් තුළ ජත්‍ය මෙතරම් ප්‍රමාණයක් හමුවීමෙන් ජත්‍ය මත ජත්‍ය පිහිටුවීමේ සම්ප්‍රදායක් අනුගමනය කර ඇති බව නිගමනය කිරීමට හැකි වුවත්, ජත්‍යවල නිර්මාණාත්මක ලක්ෂණ අධ්‍යයනයේදී එවැනි කුමවේදයක් හාවිත වූ බව අනාවරණය නොවේය. අමරාවති, හිල්සා ස්තූප කැයම් අතර හර්මිකාව මත එකවර ජත්‍ය දැඩු කිහිපයක් සිටුවා ඒ මත ජත්‍ය පිහිටුවීමේ සම්ප්‍රදායක් පැවති බැවින් එවැනි සම්ප්‍රදායක් අනුගමනය කර ජත්‍ය පිහිටුවන්නට ඇති බව පැහැදිලි වේ. ස්තූපයක නව ජත්‍ය පිහිටුවීම උදෙසා හාවිතයේ පැවති ජත්‍ය ඉවත් කිරීමෙන් පසුව ඒවා ස්තූප පරිග්‍රයෙන් ඉවත් නොකර පළමු පේසාව ආසන්නයේ සළපතල මළව මත තැන්පත් කිරීමේ සම්ප්‍රදායක් ද පැවති බව පර්යේෂණය තුළින් අනාවරණය විය. අම්පාර රජගල පුරාවිද්‍යා පරිග්‍රයෙන් ද මෙම කුමවේදයම හාවිත වූ බවට සාධක හමුවී ඇත. එබැවින් අතිත රෝහණයේ ස්තූපවල ජත්‍ය හාවිතයේ දී සුවිශේෂ කුමවේදයක් අනුගමනය කළ බව පෙන්වයි හැකිය.

ප්‍රමුඛ පද:- ස්තූපය, ජත්‍යය, නිලගිරිය, රෝහණය

1 ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ගාල්ල, udenisjp@yahoo.com

2 ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, inojabey@gmail.com